

05 වසර

මිශ්‍ර අභ්‍යාස

අංක 43



A3book.com



01. පහත දැක්වෙන කවියේ පද හතර මාරුකොට ලියැවී තිබෙන අතර, එය නිවැරදි අනුපිළිවෙළින් සකස් කිරීමට අදාළ අත්හැර කාණ්ඩය තෝරන්න.

A - වඩා කැවියැ පෙවියැ යුතු යැ

B - බිජු රැක පැටවුන් එළියට

C - විරු කුඩුව තැනියැ යුතු යැ

D - බජු ලන කාලය ළං වූ

(1) DCBA

(2) DABC

(3) ADBC

• අංක 2 හා 3 ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු තෝරන්න.

2. ඔහුගේ ශක්තිය යොදා උත්සාහා ගත්තද කළ නො හැකි විය.

(1) මුළු - ජය

(2) සම්පූර්ණ - බල

(3) සම්පූර්ණ ජයග්‍රහණය

3. පායා තිබූ පූර්ණ වන්ද්‍යාගේ ආලෝකයෙන් මුළු ඒකාලෝක විය.

(1) ඉහළ - ලෝකය

(2) අහසේ - පරිසරය


(3) ගුවනේ - රට

4 අඳුරු කර ඇති ප්‍රදේශය මුළු රූපයෙන්.

(1) $1/2$ කි.

(2) $1/4$ කි.

(3) $1/3$.



5. අඳුරු කර ඇති ප්‍රදේශය මුළු රූපයෙන්.

(1) $1/2$ ට සමානය.

(2) $1/4$ ට වැඩිය.

(3) $1/3$ ට අඩු ය.



6 මගේ වූයස අවුරුදු 15කි. මගේ නංගිගේ වයස අවුරුදු 5කි. ඒ අනුව මගේ වයස, නංගිගේ වයස මෙන් සිව්ගුණයක් වන්නේ තවත් අවුරුදු කීයකින් ද?

(1) පහකින්

(2) හතරකින්

(3) තුනකින්

7. $6 \dots 6 \dots 3 = 3$ යන පිළිතුර ලැබීම සඳහා මෙහි හිස්තැන් මත යෙදිය යුතු ගණිත කර්ම වන්නේ පිළිවෙළින් මේ අතරින් කුමන ඒවා ද?

(1) $- , +$

(2) $+ , -$

(3) $\times , +$

* අංක 8 හා 9 යන ප්‍රශ්න වල, පළමු ව දී තිබෙන ප්‍රකාශයට සමාන අදහසක් ගෙන දෙන පිළිතුර තෝරන්න.

8. ඇහේ කටු ඇතෙහි.

(1) ඇහැට කටුවක් ඇතෙහි.

(2) දැකීමට අප්‍රිය කරනවා.

(3) ඇස තුවාල වෙනවා.

9. එක මල්ලේ ලුණු කනවා.

(1) එක් ව කටයුතු කරනවා.

(2) එකට ලුණු කනවා.

(3) එකම මල්ලෙන් ලුණු ගන්නවා.

10. $3564 - 5643 - 6465 - \dots$

(1) 4656

(2) 6456

(3) 6546

05 වසර

මිශ්‍ර අභ්‍යාස

අංක 43

පිළිතුරු



A3book.com



01. පහත දැක්වෙන කවියේ පද හතර මාරුකොට ලියැවී තිබෙන අතර, එය නිවැරදි අනුපිළිවෙළින් සකස් කිරීමට අදාළ අත්හැර කාණ්ඩය තෝරන්න.

A - වඩා කැවියැ පෙවියැ යුතු යැ

B - බිජු රැක පැටවුන් එළියට

C - විරු කුඩුව තැනියැ යුතු යැ

D - බජු ලන කාලය ළං වූ

(1) DCBA

(2) DABC

(3) ADBC

• අංක 2 හා 3 ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු තෝරන්න.

2. ඔහුගේ ශක්තිය යොදා උත්සාහා ගත්තද කළ නො හැකි විය.

(1) මුළු - ජය

(2) සම්පූර්ණ - බල

(3) සම්පූර්ණ - ජයග්‍රහණය

3. පායා තිබූ පූර්ණ වන්ද්‍යාගේ ආලෝකයෙන් මුළු ඒකාලෝක විය.

(1) ඉහළ - ලෝකය

(2) අහසේ - පරිසරය


(3) ගුවනේ - රට

4 අඳුරු කර ඇති ප්‍රදේශය මුළු රූපයෙන්.

(1) $1/2$ කි.

(2) $1/4$ කි.

(3) $1/3$.



5. අඳුරු කර ඇති ප්‍රදේශය මුළු රූපයෙන්.

(1) $1/2$ ට සමානය.

(2) $1/4$ ට වැඩිය.

(3) $1/4$ ට අඩු ය.



6 මගේ වූයස අවුරුදු 15කි. මගේ නංගිගේ වයස අවුරුදු 5කි. ඒ අනුව මගේ වයස, නංගිගේ වයස මෙන් සිව්ගුණයක් වන්නේ තවත් අවුරුදු කීයකින් ද?

(1) පහකින්

(2) හතරකින්

(3) තුනකින්

7. $6 \dots 6 \dots 3 = 3$ යන පිළිතුර ලැබීම සඳහා මෙහි හිස්තැන් මත යෙදිය යුතු ගණිත කර්ම වන්නේ පිළිවෙළින් මේ අතරින් කුමන ඒවා ද?

(1) $- , +$

(2) $+ , -$

(3) $\times , +$

* අංක 8 හා 9 යන ප්‍රශ්න වල, පළමු ව දී තිබෙන ප්‍රකාශයට සමාන අදහසක් ගෙන දෙන පිළිතුර තෝරන්න.

8. ඇහේ කටු ඇතෙහි.

(1) ඇහැට කටුවක් ඇතෙහි.

(2) ඇතිමට අප්‍රිය කරනවා.

(3) ඇස තුවාල වෙනවා.

9. එක මල්ලේ ලුණු කනවා.

(1) එක් ව කටයුතු කරනවා.

(2) එකට ලුණු කනවා.

(3) එකම මල්ලෙන් ලුණු ගන්නවා.

10. $3564 - 5643 - 6465 - \dots$

(1) 4656

(2) 6456

(3) 6546